

කාර්මික තාක්ෂණ ආයතනය - 2016

කාර්මික තාක්ෂණ ආයතනයේ 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1994 අංක 11 දරන විද්‍යාව හා තාක්ෂණය වැඩි දියුණු කිරීමේ පනතේ vii කොටසේ 40 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.

1.4 මතය ව්‍යාචනය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, ආදායම් ප්‍රකාශනයේ හා ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වාර්තාගත වූ හෝ වාර්තාගත නොවූ හෝ විෂයයන් සහ මූලිකාංගවලට අදාලව කවර හෝ ගැලපීම් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේදැයි තීරණය කිරීමට මට නොහැකිය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය ව්‍යාචනය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය. ඒ හේතුකොට ගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07

- (i) ප්‍රමිතයේ 14 (ආ) වගන්තිය ප්‍රකාර වත්කම් අයිතමය ආශ්‍රිත අනාගත ප්‍රතිලාභ හෝ සේවා ශක්‍යතාවය අස්ථිත්වය වෙත ගලා ඒමේ භව්‍යතාවයන් ඇතිවිට දේපල පිරිසත හා උපකරණ ලෙස හඳුනාගත යුතු වුවද, 2016 වර්ෂයේ මූලික පිරිවැය රු.24,119,273 ක් වැයකොට මිලදී ගනු ලැබූ පෝටබල් ඇම්බියන්ට් එයාර් කොලිටි මෙෂරින් යන්ත්‍රය (Portable Ambient Air Quality Measuring Equipment) 2016 ඔක්තෝබර් 31 දින සිට දේපල, පිරිසත හා උපකරණ ලෙස හඳුනාගත යුතු වුවද, සමාලෝචිත වර්ෂයේ වත්කමක් ලෙස එය හඳුනාගෙන නොතිබුණි.
- (ii) ප්‍රමිතයේ 49 වගන්තිය ප්‍රකාරව දේපල, පිරිසත හා උපකරණ අයිතමයන් ප්‍රත්‍යාගණනය කරන විටක, එම වත්කම අයත්වන පන්තිය මුළුමනින්ම ප්‍රත්‍යාගණනය කළ යුතු වුවද, ආයතනයේ රු.80,446,056 ක පිරිවැය වූ මෝටර් රථ 23 අතුරින් පිරිවැය රු.37,390,367 ක් වූ මෝටර් රථ 11 ක් පමණක් ප්‍රත්‍යාගණනය කර තිබුණි.
- (iii) ප්‍රමිතයේ 90 වගන්තිය ප්‍රකාරව දේපල, පිරිසත හා උපකරණ පන්තියක් ප්‍රත්‍යාගණන අගයන්ට ප්‍රකාශ කර තිබූ විට 90 වගන්තියේ (අ) සිට (උ) දක්වා වූ වගන්ති ප්‍රකාරව හෙළිදරව් කිරීම් කළ යුතු දෑ ආයතනය විසින් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.
- (iv) ප්‍රමිතයේ 65 වගන්තිය ප්‍රකාරව ජංගම නොවන වත්කම් සඳහා ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් රු.543,456,926 ක් වූ දේපල පිරිසත උපකරණ සම්පූර්ණයෙන් ක්ෂය කර ඇතත්, තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව ඇති වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 08

ගිවිසුම්ගත පරිදි ඉටුනොකළ ව්‍යාපෘතියක් වෙනුවෙන් යුරෝපා සංගමයට ගෙවිය යුතු රු.12,300,860 ක් වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශනවල වෙන් කිරීම් සිදුකර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 09

ප්‍රමිතයේ 15 වගන්තිය ප්‍රකාරව තොගය මැනීමේදී තොග පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය යන දෙකින් අඩු අගයට මැනිය යුතු අතර අවසාන තොගය භෞතික තොග සමීක්ෂණය මගින් ගණනය කර ගිණුම්ගත කළ යුතුය. එහෙත් ඊට පටහැනි ලෙස තොග මැනීමේ ප්‍රතිපත්තිය හඳුනාගෙන තිබුණු අතර තොගයේ පොත් අගය ගිණුම්ගත කර තිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ප්‍රවර්ථන වර්ෂය තුළදී මුදලින් ලද පොලී ආදායම රු.17,391,528 ක් වුවත් එය රු.19,942,279 ක් ලෙස මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මූල්‍ය ක්‍රියාකාරකම්වල දක්වා තිබීම නිසා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ තුල්‍යතාවය පිළිබඳ විගණනයේ දී ප්‍රශ්නකාරී විය.
- (ආ) සමාලෝචිත වර්ෂයේ වෙළෙඳ හා වෙළෙඳ නොවන ණයගැතියන් සඳහා පිළිවෙලින් රු.6,532,538 ක් හා රු.719,810 ක් ලෙස එකතුව රු.7,252,348 ක් බොල් ණය ප්‍රතිපාදනය කර තිබුණි. මුළු මුදලම වෙළෙඳ ණයගැති ශේෂයෙන් අඩුකර දක්වා තිබීම හේතුවෙන් වෙළෙඳ ණයගැතියන්ගෙන් රු.719,810 ක් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඇ) ආයතනය සමාලෝචිත වර්ෂයේදී ජාතිය ගොඩනැගීමේ බදු ලෙස රු.4,788,041 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවා තිබුණ ද ජාතිය ගොඩනැගීමේ බදු වියදම ලෙස ආදායම් ප්‍රකාශනයෙහි රු.4,310,255 ක් පමණක් දක්වා තිබීම නිසා වියදම රු.477,786 ක් අඩුවෙන් දක්වා තිබුණි.

2.2.3 විගණනය සඳහා සාක්ෂි නොවීම

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ පිරිවැය රු. 619,137,988 ක් වූ දේපළ පිරියත උපකරණ තහවුරු කර ගැනීම සඳහා භෞතික සමීක්ෂණයක් සිදුකර නොතිබීම හේතුවෙන් එම වත්කම් වටිනාකම් පිළිබඳ විගණනයේදී සතුටුදායක ලෙස පිළිගැනීමට හෝ සත්‍යාපනය කිරීමට නොහැකි විය.

2.2.4 පැහැදිලි නොකළ වෙනස්කම්

ආයතනයේ ණයගැති කාල විශ්ලේෂණ වාර්තාව සමඟ ණයගැති ලෙජරයේ ශේෂයන් සංසන්දනය කිරීමේදී 2016 දෙසැම්බර් 31 දිනට ශේෂයන් 04 ක රු.87,702 ක වෙනසක් නිරීක්ෂණය විය.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වර්ෂ කිහිපයක සිට මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් වූ අහරු වෙක්පත් හා වෙනත් ණයගැති ශේෂ එකතුව රු.2,858,744 ක් සමාලෝචිත වර්ෂය තුළදී ද නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) විදේශ ශිෂ්‍යත්ව ගිවිසුම්වල කොන්දේසි කඩකල නිලධාරීන් 18 දෙනෙකුගෙන් අයවිය යුතු රු.7,810,032 ක් 2016 දෙසැම්බර් 31 දින වනවිටත් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) සේවයෙන් ඉවත්ව ගිය නිලධාරීන් හා සේවයේ රැදී සිටින නිලධාරීන් 352 දෙනෙකු සඳහා වැටුප් සංශෝධන වෙනුවෙන් ගෙවිය යුතු වැටුප් ලෙස 2009 වර්ෂයේදී රු.7,030,873 ක වෙන්කිරීමක් කර තිබුණු අතර, 2016 දෙසැම්බර් 31 දින වන විට තවදුරටත් රු.185,739 ක් පමණක් ගෙවිය යුතුව තිබුණි.

- (ඇ) 2009 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා ගෙවිය යුතු එකතු කළ අගය මත බදු ලෙස අඛණ්ඩව මූල්‍ය ප්‍රකාශනවල ඉදිරියට ගෙන එන රු.2,475,723 ක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඉ) 2009 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා මූල්‍ය ප්‍රකාශනවල ඉදිරියට ගෙන එන ලද එකතුව රු.617,763 ක් වූ උපචිත වියදම් සමාලෝචිත වර්ෂය තුළදීද නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති රීති හා රෙගුලාසි ආදියට යොමුව -----	අනුකූල නොවීම -----
(අ) 2011 අප්‍රේල් 21 දිනැති අංක එම්ඒඑස්/ඊආර්ඩී/2011/1 දරන මුදල් හා ක්‍රමසම්පාදන චක්‍රලේඛය	විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමකින් තොරව 2015 වර්ෂයේදී රු.2,443,833 ක් වටිනා කොරියානු ව්‍යාපෘතියක් සහ 2013 වර්ෂයේදී රු.9,471,966 ක් වටිනා ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි.
(ආ) 2000 ජනවාරි 19 දිනැති අංක 380 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය 7.1 වගන්තිය	උපදේශන සේවා ආදායමින් සෘජු පිරිවැය අඩු කළ පසු සියයට 10 ක සිට සියයට 25 ක් දක්වා ප්‍රතිශතයක මුදලක් ආයතනය මගින් රඳවාගෙන ඉතිරි මුදල භාණ්ඩාගාරයේ විශේෂ අරමුදලක් වෙත මාස 03 කට වරක් යැවිය යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු. 56,290,243 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 26,282,796 ක් වූයෙන්, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 30,007,447 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. පුනරාවර්තන වියදම් සඳහා රජයේ දායකත්වය හා වෙනත් ආදායම් රු.6,655,145 කින් වැඩිවීම, සේවක පාරිශ්‍රමික වියදම රු.25,967,017 කින් අඩුවීම හා නඩත්තු වියදම රු.3,032,707 කින් අඩුවීම ඉහත වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේ දී 2012 වර්ෂයේ දී රු.22,628,443 ක් වූ අතිරික්තය 2014 වර්ෂය දක්වා අඛණ්ඩව වර්ධනය වී තිබුණි. 2015 වර්ෂයේ දී, 2014 වර්ෂයට සාපේක්ෂව අතිරික්තය සියයට 52 කින් අඩු වී තිබුණ ද 2016 වර්ෂයේ දී නැවතත් වර්ධනය වී තිබුණි. කෙසේ වුවද මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිශ්‍රමික හා ජංගම නොවන වත්කම් සඳහා ක්ෂයවීම් නැවත ගැලපීමේදී 2012 වර්ෂයේදී රු.282,478,889 ක් වූ ආයතනයේ දායකත්වය අඛණ්ඩව වර්ධනය වී සමාලෝචිත වර්ෂයේදී රු.439,637,022 ක් වී තිබුණි.

3.1 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ජංගම අනුපාතය 6.76:1ක්ව පැවතියද ජංගම වත්කම් තුළ සියයට 87 ක මුදල් හා මුදල් සමාන දෑ ඇතුළත්වන අතර ද්‍රවශීල වත්කම් තුළ සැලකිය යුතු මුදලක් රඳවා ඇති බව නිරීක්ෂණය වේ.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

1994 අංක 11 දරන විද්‍යාව හා තාක්ෂණය වැඩි දියුණු කිරීමේ පනතට අනුව ශ්‍රී ලංකාවේ තාක්ෂණය වේගවත් කාර්මීකරණය සඳහා අවශ්‍ය තාක්ෂණ මට්ටමට උසස් කිරීම ආයතනයේ ප්‍රධාන අරමුණ වන අතර, එහි කාර්යයන් පහත සඳහන් පරිදි විය.

- කර්මාන්තවලදී භාවිතා කරන තාක්ෂණ ක්‍රියාවලීන් හා ක්‍රම දියුණු කිරීම සඳහා ක්‍රියාවලීන් හා ක්‍රමෝපායන් සොයා ගැනීම, පරීක්ෂණ, විමර්ශන හා පර්යේෂණ ගිවිසුම් මත භාර ගැනීම, තාක්ෂණ සේවා හා උපදේශන සේවා සැපයීම සහ තාක්ෂණ පැවරීම්, තාක්ෂණ අනුවර්තන, නව තාක්ෂණ සංවර්ධනය කිරීමේ කටයුතුවල නිරතවීම මඟින් කර්මාන්තවලට සහය වීම.
- කාර්මික තාක්ෂණ සංවර්ධනය වේගවත් කිරීමේ අදහසින් පර්යේෂණ පවත්වා ගෙන යාම. “ෂෙල්ෆ් තාක්ෂණය” පිළිබඳ තොරතුරු එකතු කිරීම, සකස් කිරීම සහ ප්‍රචලිත කිරීම.
- ආයතනය ලබා ඇති පළපුරුද්දට අනුව අදාළ අංශවල තැනැත්තන් පුහුණු කිරීම.
- පරිසර දූෂණය පිළිබඳ සමාලෝචනය හා සමීක්ෂණ කිරීමේ කටයුතුවලට සම්බන්ධ වී ක්‍රියා කිරීම හා අවම කිරීම සඳහා වූ ප්‍රතිකර්ම නිර්දේශ කිරීම.
- ආණ්ඩුවේ දෙපාර්තමේන්තු හා ආයතන, විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල හා වෙනත් මණ්ඩල සමඟ ඉල්ලුම් බද්ධගත නිර්දේශන කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කිරීම.

ඉහත අරමුණු හා කාර්යයන් ඉටු කිරීම සම්බන්ධව පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

2016 වර්ෂයට අදාළව ක්‍රියාකාරී සැලැස්ම සැකසීමේදී පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රු.23,390,000 ක් වෙන්කර තිබුණද සිදු කිරීමට අපේක්ෂා කරන ලද කාර්යයන් සඳහන් කර නොතිබුණි. මේ හේතුවෙන් කාර්යසාධනය ක්‍රියාකාරී සැලැස්ම සමඟ සැසඳීම් කිරීමට නොහැකි විය.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මාලමේ ගොඩනැගිලි සංකීර්ණයෙහි පළමු අදියර කෘෂි ආහාර තාක්ෂණ ගොඩනැගිල්ල (Agro Food Technology Building) අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් යටතේ රු.831,253,856 ක වියදමක් දරා ඉදිකර ආයතනය වෙත භාර දී තිබුණ ද එම ගොඩනැගිල්ල නීත්‍යානුකූලව පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘතියක් ගිවිසුම්ගත පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සිදුවූ අලාභ පියවීම සඳහා රු.13,279,398 ක් යුරෝපා සංගමය වෙත ආපසු ගෙවීමට සිදුවී තිබුණි.

4.3 ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් ක්‍රියාවලිය

මාලමේ තාක්ෂණ විද්‍යා ගොඩනැගිල්ලේ මහල් 3 ක හා පරිපාලන ගොඩනැගිල්ල සඳහා ලී බඩු හා උපකරණ සැපයීම හා සවි කිරීම, කාමර වෙන් කිරීම, සිවිලිම ඉදිකිරීම, තීන්ත ආලේප කිරීම හා විදුලි උපකරණ සවි කිරීම් සඳහා රු.46,430,000 කට කොන්ත්‍රාත්කරු සමඟ ගිවිසුමකට එළඹී තිබුණි. ඒ සඳහා රු.27,848,021 ක් ගෙවීම් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) භාණ්ඩ සැපයීම හා ඉදිකිරීම් වැඩ එකම ලංසු කැඳවීමක් යටතට ඇතුළත් කර ලංසු කැඳවීම නිසා තරඟකාරීත්වය සීමා වී තිබුණු අතර ඒ සඳහා ලංසු දෙකක් පමණක් ඉදිරිපත් වී තිබුණි.
- (ii) වැඩ (works) හා භාණ්ඩ සැපයීම් (goods) සඳහා වෙන් වෙන් වශයෙන් ගිවිසුම් ආකෘති භාවිතා කළ යුතු වුවත් වැඩ හා භාණ්ඩ සැපයීම් වෙනුවෙන් එකම ආකෘතියක ගිවිසුම් භාවිතා කර තිබුණි.
- (iii) භාණ්ඩ සැපයීම් වෙනුවෙන් සැපයුම්කරු සමඟ ඇතිකරගනු ලැබූ ගිවිසුම ප්‍රකාරව 2015 නොවැම්බර් 15 දින සිට දින 120 ක් ඇතුළත කොන්ත්‍රාත්තුව නිම කිරීමට සැපයුම්කරු එකඟ වී තිබුණ ද 2017 ජූලි 12 දින වන විටත් සැපයුම්කරු කොන්ත්‍රාත්තුව නිමකළ බව තහවුරු නොවුණි.
- (iv) ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර උපදේශකවරයෙකු තෝරා ගැනීම වෙනුවට ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් අධීක්ෂණය කළ පුද්ගලික සමාගම වෙතම අධීක්ෂණ කටයුතු පවරා ඒ වෙනුවෙන් කොන්ත්‍රාත්තුවේ ගිවිසුම්ගත වටිනාකමින් සියයට 6 ක ප්‍රතිශතයක් එනම් රු.2,815,000 ක් වෙනුවෙන් ගෙවීමට එකඟ වී තිබුණි. එයින් රු.1,913,595 ක් 2016 වර්ෂයේදී ගෙවීම්කර තිබූ නමුත් කොන්ත්‍රාත්තුව නියමිත දිනට නිමකර ගැනීම සඳහා උපදේශක ආයතනය කටයුතු කළ බවට තොරතුරු විගණනය වෙත ඉදිරිපත් නොවීය.
- (v) 2016 සැප්තැම්බර් 29 දින සැපයුම්කරු වෙත දෙවන අතුරු ගෙවීම් ලෙස රු.17,623,761 ක් ගෙවීම් කිරීමේදී කොන්ත්‍රාත් ගිවිසුමේ 6 වන ඡේදය ප්‍රකාරවම කොන්ත්‍රාත් වටිනාකමින් ප්‍රමාද කාලය සඳහා මාසයකට සියයට 1 බැගින් එකතුව රු.2,815,800 ක් වූ ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට හැකියාව තිබියදීත් ආයතනය විසින් ප්‍රමාද ගාස්තු අයකර නොතිබුණි.

4.4 කාර්ය මණ්ඩල පරිපාලනය

ආයතනය වෙනුවෙන් අනුමත කාර්ය මණ්ඩලය 392 ක් වුවද තත්‍ය කාර්ය මණ්ඩලය 349 ක් විය. මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය.

- (i) ප්‍රවර්ථන වර්ෂය තුළදී මාණ්ඩලික මට්ටමේ තනතුරුවල පුරප්පාඩු 54 පැවතියද එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කර නොතිබුණි.
- (ii) පුරප්පාඩු තනතුරුවල කටයුතු ආවරණය කිරීම සඳහා කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් 22 දෙනෙකු බඳවාගෙන තිබුණද ඒ සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.
- (iii) පුරප්පාඩු තනතුරුවලින් 54 ක් මාණ්ඩලික ශ්‍රේණියේ පුරප්පාඩු වන අතර මෙම පුරප්පාඩුවලට බඳවාගැනීම් සිදු කිරීමට කටයුතු නොකිරීම ආයතනයේ කාර්යක්ෂමතාවයට සෘජුව බලපා තිබුණි.

4.5 නිෂ්ක්‍රීය උාන උපයෝජිත වත්කම්

එකතුව රු.1,820,645 ක් ශේෂ පවතින බැංකු ජංගම ගිණුම් 4 ක් වසර 05 කට අධික කාලයක සිට අක්‍රීයව පවත්වාගෙන ගොස් තිබුණි.

4.6 ආර්ථික නොවූ ගනුදෙනු

Cry/2A/Elisa Kit උපකරණය 2016 අගෝස්තු 29 දින ඇණවුම් කර තිබූ අතර 2016 ඔක්තෝබර් 15 දින ගුවන් තොටුපල ගුදම වෙත ලැබී තිබූ බව විගණනයට ඉදිරිපත් වූ තොරතුරුවලින් සනාථ විය. මෙම උපකරණය ගෙන ඒමේදී හා ගබඩා කිරීමේදී නිර්දේශිත අවම උෂ්ණත්ව මට්ටමක පවත්වාගෙන යා යුතු වුවද එසේ කටයුතු නොකිරීම හේතුවෙන් එය ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමක පවතින අතර, ආයතනය විසින් 2017 ජූලි 20 දින වන විටද මෙම භාණ්ඩය නිදහස් කරගෙන නොතිබුණි. මේ හේතුවෙන් භාණ්ඩය මිලදී ගැනීමට වැය කරන ලද රු.83,804 ක මුදල අනාර්ථික වියදමක් බවට පත්ව තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 ක්‍රියාකාරී සැලැස්ම

ආයතනය විසින් සමාලෝචිත වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර තිබුණු නමුත්, 2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් වනුලේඛයේ 04(ඇ) ඡේදය ප්‍රකාරව ක්‍රියාත්මක කාලරාමුව හා එම ක්‍රියාකාරකම්වල අපේක්ෂිත නිමැවුම් ප්‍රතිඵල ඇතුළත් කර ක්‍රියාකාරී සැලැස්ම සකස්කර නොතිබුණි.

5.2 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනමය ඇස්තමේන්තුගත හා තත්‍ය වියදම අතර සියයට 49 ක සිට සියයට 85 ක් දක්වා විචලනයක් පෙන්නුම් කරනු ලැබූ බැවින් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් වශයෙන් උපයෝගී කරගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

5.3 අභ්‍යන්තර විගණනය

2014 ඔක්තෝබර් 01 දින සිට පුරප්පාඩුව පවතින ප්‍රධාන අභ්‍යන්තර විගණක තනතුර සඳහා බඳවා ගැනීම් සිදුකර නොතිබුණි. තවද, අභ්‍යන්තර විගණන අංශයේ නිලධාරීන් 02 දෙනෙකු පමණක් සේවයේ නිරතව සිටින අතර ආයතනයේ විෂය පථය සැලකීමේදී නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවූ බව විගණනයේදී නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර

නිරීක්ෂණ

(අ) ගිණුම්කරණය	ගිණුම් තැබීම සඳහා ආයතනයේ ක්‍රියාත්මක වන පරිගණක වැඩසටහන් ක්‍රමය අඩුපාඩු සහිත වීම.
(ආ) අරමුදල් පාලනය	බැංකු ජංගම ගිණුම්වල නිශ්ක්‍රීයව මුදල් ශේෂ පැවතීම.
(ඇ) ස්ථාවර වත්කම් පාලනය	භෞතික සත්‍යාපන සිදු නොකිරීම හා වත්කම් උණ උපයෝජිතව පැවතීම.
(ඈ) මානව සම්පත් කළමනාකරණය	පුරප්පාඩු පැවතීම හා බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරවීම් පැවතීම.
(ඉ) අභ්‍යන්තර විගණනය	අභ්‍යන්තර විගණන වාර්තාවල නිර්දේශවලට අනුකූලව ක්‍රියාමාර්ග නොගැනීම හා අභ්‍යන්තර විගණන අංශයේ තනතුරුවලට බඳවා ගැනීමට කටයුතු නොකිරීම.
(ඊ) මෙහෙයුම් පාලනය	කරගෙන යනු ලබන ව්‍යාපෘති නියමිත කාලයේදී සම්පූර්ණ නොකිරීම හා අපේක්ෂිත ප්‍රතිඵල ලබාකර නොගැනීම.
(උ) කොන්ත්‍රාත් පාලනය	මාලඹේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම් ව්‍යාපෘතිය ගිවිසුම් ගත දිනයට නිම කිරීමට නොහැකිවීම.